



ශ්‍රී සුමංගල විද්‍යාලය - පානදුර
Sri Sumangala College - Panadura

ஸ்ரீ சுமங்கல வித்தியாலயம் - பாணந்துறை

9 ශ්‍රේණිය
Grade 9
தரம் 9

පළමුවන වාර පරීක්ෂණය - 2020 මාර්තු
1st Term Test – March 2020
கடைச்சியான தவன பரிட்சை – 2020 மார்ச்

11

S

I-II

බුද්ධ ධර්මය I-II
Buddhism I-II
பௌத்த சமயம் I-II

පැය දෙකයි
இரண்டு மணித்தியாலம்
Two hours

නම/Name/பெயர் :

පන්තිය/Class/வகுப்பு

බුද්ධ ධර්මය I

• I කොටසේ ප්‍රශ්න සියල්ලට පිළිතුරු සපයන්න.

01. තවත් දස මසකින් තමන් වහන්සේ පිරිනිවන් පා වදාරන බව බුදුරජාණන් වහන්සේ ඉටා ගත්තේ කිනම් ස්ථානයකදීද ?
 1. වේලුව ග්‍රාමයේදී
 2. පාචා නුවරදී
 3. කුසිනාරා නුවරදී
 4. ජම්බු ග්‍රාමයේදී

02. "මහණෙනි ධර්මානුකූලව පිළිවෙත් පුරන්නෝම මා නිසි ලෙස පුදන්නෝ වෙති යි" බුදුරජුන් වදාලේ කිනම් තෙර නමක් අරඹයා ඇතිවූ සිද්ධියක් මුල් කරගෙනද ?
 1. ආනන්ද තෙරුන්ය
 2. ධම්මාරාම තෙරුන්ය
 3. දඹ්බමල්ල තෙරුන්ය
 4. සැරියුන් තෙරුන්ය

03. ස්තූප තනා පිදිය යුත්තන් ලෙස බුදුරජුන් විසින් නම් කළ උතුමන් අතරට අයත් නොවන්නේ,
 1. පසේ බුදුන්ය
 2. මහරහතන් වහන්සේය
 3. සක්දෙව්දිය
 4. සක්විති රජය

04. බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර අත්හලේ කුමන ස්ථානයකදී ද?

1. අම්බගාමයේ දීය.
2. හෝග නගරයේදීය
3. පාචා නුවරදීය
4. වාපාල වේනියේදීය

05. පූර්වාරාමය හා ජේතවනාරාමය, බුදුසසුනට පූජා කළ අය පිළිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ,

1. විශාඛාව සහ අනේපිඬු සිටුතුමා
2. අනේපිඬු සිටුතුමා සහ විශාඛාවය
3. අම්බපාලි සහ බිම්බිසාර රජුය
4. විශාඛාව සහ අම්බපාලි ය.

06. අභිලි බැඳ දොහොත් නගා වැදීමට සුදුසු හෙයින් ආර්ය මහා සංඝරත්නය,

1. අඤ්ජලීකරණිය වේ
2. දක්කිණෙය්‍ය වේ
3. ආනුනෙය්‍ය වේ
4. පානුනෙය්‍ය වේ

07. ආර්ය අශ්ටාංගික මාර්ගය ඇතුළත් වන්නේ, චතුරාර්ය සත්‍යයයේ

1. දුක්ඛ ආර්ය සත්‍යයටය
2. දුක්ඛ සමුදයාර්ය සත්‍යයටය
3. දුක්ඛ නිරෝධාර්ය සත්‍යයටය
4. දුක්ඛ නිරෝධ ගාමිණී වේදාර්ය සත්‍යයට ය

08. බුදු සසුනේ අග්‍රස්ථානය ගත් රහතන් වහන්සේලා අතරින් අනුරුද්ධ මහතෙරුන් අග්‍ර වූයේ.

1. සෘධිමතුන් අතරය
2. දිවැස් ඇත්තවුන් අතරය
3. ප්‍රඥාවන්තයින් අතරය
4. ධුතාංගධාරීන් අතරය

09. සම්බුද්ධ පරිනිර්වාණය සමග ලෝකයේ ඇති හේතුප්‍රත්‍යයයෙන් උපන් සියල්ලේම පවතින කුමන ධර්මතාව මතු වේද?

1. අනාත්ම
2. දුක්ඛ
3. අනිත්‍යය
4. අවිජ්ජා



10. "දඬුවමින් හෝ අවියෙන් තොරව මැනවින් සකස් කොටගත් මෙබඳු ශ්‍රාවක සමාජයක් බුදු සසුනෙන් බැහැරව මම නොදකිමි" යැයි බුදුරදුන් සතු වාග් විලාසය වර්ණනය කළේ,
1. බිම්බිසාර රජුය
 2. අජාසත් රජුය
 3. සුද්දෝධන රජුය
 4. කොසොල් රජුය
11. බුදුරජාණන් වහන්සේගේ උගර්ම රෝම ධාතුව තැම්පත් කරමින් ලක්දිව ගොඩනගා ඇති ස්ථූපය වන්නේ,
1. කැළණි චෛත්‍යය
 2. රුවන්වැලි මහා සෑය
 3. සේල චෛත්‍යය
 4. ථූපාරාමය
12. භවත්ති, මහණ, මැගයුම් වූ කලී උතුම් වර්ණ සෞන්දර්යයෙන් සමන්විත ඹඹුන් සේ උතුම් රත් පැහැ ඇත්තෝය....." මෙලෙස බුදුරදුන්ගේ රූප ස්වභාවය ඇගයීමට ලක් කළේ,
1. සෝණදණ්ඩ බමුණාය
 2. උපාලි පිරිවැජියාය
 3. වාකී බමුණාය
 4. වක්කලී තෙරුන්ය
13. නිර්වාණගාමී මැදුම් පිළිවෙතක් පුරන මහ සඟරුවන ගරු බුහුමනට ලක්වන හෙයින් සිවුරු හෝදා දීම, මුව දෙවීම ආදී ඇස උපස්ථාන ද ලැබීමට සුදුසුය. එලෙස සඟරුවන වෙත කරන කර්ම මේ නමින් හැදින්වේ.
1. සාමීචී කර්ම
 2. කටත්තා කර්ම
 3. ජනක කර්ම
 4. ගරුක කර්ම
14. බුද්ධත්වයෙන් අටවෙනි වසරේ වෙසක් පොහොය දින බුද්ධ පාදස්පර්ශයෙන් පූජණීයත්වයට පත්වූ සිද්ධස්ථානයක් වනුයේ,
1. මහියංගණය
 2. කැළණිය
 3. නාගදීපයප
 4. කිරි වෙහෙර



15. පංචවර යාවනය ඉදිරිපත් කරන ලද්දේ,

- 1. ආනන්ද තෙරුන්ය
- 2. කාශ්‍යප තෙරුන්ය
- 3. දෙව්දත් තෙරුන්ය
- 4. සැරියුත් තෙරුන්ය

16. දොලොස්මස්ථාන අතුරින් වැඩිම සිද්ධස්ථාන ප්‍රමාණයක් පිහිටා ඇති පළාත වනුයේ,

- 1. උතුරු පළාතය
- 2. මධ්‍යම පළාතය
- 3. සබරගමු පළාතය
- 4. උතුරු මැද පළාතය

17. පුක්කුස නම් මල්ල රාජ පුත්‍රයා කිනම් තවුසානන් කෙනෙකුගේ ශ්‍රාවකයෙක්ද?

- 1. අසිත තවුසාණන්ය
- 2. ආලාර කාලාම තවුසානන්ය
- 3. සර්වමිත්‍ර බමුණන්ය
- 4. උද්දකරාම පුත්ත තවුසාණන්ය

18. බුදුරජාණන් වහන්සේ බ්‍ර4න්ම දණ්ඩනය පැනවීමට අනුදැන වදාලේ කිනම් තෙරුන් වහන්සේ නමක් අරභයාද ?

- 1. ආනන්ද තෙරුන්ය
- 2. ඡන්ත තෙරුන්ය
- 3. සුභද්‍ර තෙරුන්ය
- 4. මුගලන් තෙරුන්ය

19. දුමින්දාගමනයේ දායාදයක් ලෙස ශ්‍රී මහා බෝධි ශාඛාවක් ලක්දිවට ලැබුණේ භාරතයේ කිනම් රාජ සමයේද?

- 1. කාලාශෝක රජ සමයේය
- 2. අජාසත්ත රජ සමයේය
- 3. ධර්මාශෝක රජ සමයේය
- 4. කනිෂ්ක රජ සමයේය

20. බුදුරදුන් වැඩසිටියදී පැවිදිව රහන්වූ අන්තිම රහන් ශ්‍රාවකයා වීමේ භාග්‍ය උදාකරගත්තේ,

- 1. සුභද්‍ර පිරිවැජියාය
- 2. උපතිස්ස පිරිවැජියාය
- 3. කෝලිත පිරිවැජියාය
- 4. සුන්දරීක පිරිවැජියාය

(ලකුණු 2 x 20 = 40)



ශ්‍රී සුමංගල විද්‍යාලය - පානදුර
Sri Sumangala College - Panadura
ஸ்ரீ சுமங்கல வித்தியாலயம் - பாணந்துறை

Panadura
 - பாணந்துறை
 Panadura

9 ශ්‍රේණිය
Grade 9
தரம் 9

පළමුවන වාර පරීක්ෂණය - 2020 මාර්තු
1st Term Test – March 2020
கடைச்சியான தவன பரிட்சை – 2020 மார்ச்

11

S

I-II

බුද්ධ ධර්මය I-II
Buddhism I-II
பௌத்த சமயம் I-II

පැය දෙකයි
இரண்டு மணித்தியாலம்
Two hours

නම/Name/பெயர் :

පන්තිය/Class/வகுப்பு

බුද්ධ ධර්මය II

• II කොටසේ පළමු ප්‍රශ්නය ඇතුළුව ප්‍රශ්න පහකට පිළිතුරු සපයන්න.

- 01)
 - i. සතර සාධිපාද නම්කරන්න.
 - ii. පරිනිර්වාණයේ අවස්ථා 02 නම් කරන්න.
 - iii. සම්බුද්ධත්ව පරිනිර්වාණයට හා සම්බුද්ධත්වයට පෙර ලබා දුන් දානයක් පිරිනැමූ පුද්ගලයන් දෙදෙනා නම් කරන්න.
 - iv. යථාචාරී තථාකාරී බව හා තථාචාරී යථාකාරී බව යන්නෙහි අදහස වෙන වෙනම ලියන්න.
 - v. සතර අගතිය නම්කරන්න.
 - vi. බුද්ධ කාලීන භාරතයේ පැවති චතුර් වර්ණය නම් කරන්න.
 - vii. සිව්පසය නම්කරන්න.
 - viii. බුදුරදුන් වදාළ අන්හළ යුතු අන්ත 02 නම් කරන්න.
 - ix. සොළොස්මස්ථානයට අයත් නොවන අටමස්ථානයට අයත් ඉපැරණි ස්ථාන 02 නම් කරන්න.
 - x. බුදුන් වහන්සේගෙන් පිහිට ලද පුද්ගලයින් දෙදෙනෙකු නම් කරන්න.

(ලකුණු 2 x 10 = 20)

02) බුද්ධ ජීවිතයේ අවසාන සමයේ වුවද ලෝකයා වෙත මහත් කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ කටයුතු කළ සේක.

- i. සඳැහැනියකු විසින් දැක සංවේග උපදවාගත යුතු ස්ථාන 03 ක් නම්කරන්න. (ලකුණු 02)
- ii. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත සතර මහාපදේශ නම් කරන්න. (ලකුණු 03)
- iii. තථාගතයන් වහන්සේගේ අවසාන බුද්ධ චවනය පාලියෙන් ලියා එහි අදහස ද ලියා දක්වන්න. (ලකුණු 05)

03) බුදුරජාණන් වහන්සේ වනාහී යථාචාරී තථාකාරී බව හා නමැරුණි බව වැනි නායකත්ව ලක්ෂණ වලින් අනූන චරිතයක් හෙබි උත්තමයෙකි.

- i. ඉහත ලක්ෂණ දෙක හැර උන්වහන්සේ සතු තවත් නායකත්ව ලක්ෂණ 03 ක් ලියන්න. (ලකුණු 02)
- ii. බුදුරජාණන්ගේ චරිතයෙන් මතු වන ලක්ෂණයකි අත්මන ඉවසීම. මේ සඳහා දැක්විය හැකි උදාහරණ 02 ක් දෙන්න. (ලකුණු 03)
- iii. බුද්ධ චරිතයෙන් ප්‍රකට කෙරෙන නායකත්ව ලක්ෂණ, නායකයකු ලෙස කටයුතු කිරීමේදී ඔබට යොදාගත හැකි අකාරය උදාහරණ සහිතව විස්තර කරන්න. (ලකුණු 05)

04) මහා සංඝරත්නය යතු උදාර වූ ගුණ සමුදායන්, සිදුකරණ මහා සේවයන් නිසා ලෝකවාසී සියළු බෞද්ධයන්ට ම මාහාර්ඝ සම්පතකි.

- i. ත්‍රිවිධ ශික්ෂාවන් නම් කරන්න. (ලකුණු 02)
- ii. සුපටිපන්න, උජුපටිපන්න යැයි ගාථා කියමින් නමදින මහා සංඝරචන තුළ ඇති තවත් ගුණ 04 ක් ලියන්න. (ලකුණු 03)
- iii. මහා සංඝරත්නය වෙනුවෙන් ගිහියන් විසින් ඉටුකළ යුතු යුතුකම් 05 ක් දක්වන්න. (ලකුණු 05)



05) අර්ථාන්විත වන්දනා ගමන් වලින් පුද්ගල සංවර්ධනය මෙන්ම සමාජ සංවර්ධනය ද සැලකේ,

- i. ත්‍රිවිධ වෛත්‍ය නම් කරන්න. (ලකුණු 02)
- ii. උපාරාමය, නිස්සමහාරාමය, කතරගම කිරි වෙහෙර හා රුවන්වැලි මහා සෑය යන වෛත්‍යයන් තුළ නිදන්කොට ඇති බුදුරදුන්ගේ ධාතුන් වහන්සේලා නම් කරන්න. (ලකුණු 03)
- iii. අර්ථාන්විතව වන්දනා ගමන්වල යෙදීමෙන් අත්වන ප්‍රයෝජන 05 ක් කෙටියෙන් විස්තර කරන්න. (ලකුණු 05)

06) පහත සඳහන් මාතෘකා අතරින් මාතෘකා 2ක් තෝරාගෙන කෙටි සටහන් ලියන්න.

- i. බෞද්ධ භාවනාව
 - ii. මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය
 - iii. තථාගත දිවියේ අවසාන සමය
 - iv. අටලෝ දහමිත් කම්පා නොවූ බුදුරදුහු
 - v. පින් කෙතය මහා සඟ ගණ
 - vi. අනුරපුර අටමස්ථාන
- (ලකුණු 2 x 5 = 10)

